



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686

Fax : 011 2691443

E-mail : metnmc@gmail.com

Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 08

WW/TC/20/05/20/08

වර්ණය : ඇම්බර්

"අම්ඟන්" සුළි කුණාටුව පිලිබඳ අවවාදාත්මක නිවේදනය


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2020 මැයි මස 20 වන දින ප.ව. 01.00 ට නිකුත් කරන ලදී.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා

සැලකිලිමත් වන්න!

හෙට දිනයේ සිට "අම්ඟන්" සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

"අම්ඟන්" සුළි කුණාටුව, අද (20) දින පෙ.ව. 08.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 1420 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 19.8 ක් නැගෙනහිර දේශාංශ 87.7 ක් ආසන්නව වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද(20) දින අපරභාගය වන විට බංගලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.



වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

வளிமண்டலவியல் திணைக்களம்

Department of Meteorology

TP : 011 2686686
Fax : 011 2691443
E-mail : metnmc@gmail.com
Web : www.meteo.gov.lk

අනතුරු ඇඟවීම්:

මුහුදු ප්‍රදේශය සඳහා:

- මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.
- උතුරු බෙංගාල බොක්ක සහ ඒ අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී (100-150) දක්වා වන සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී 180 දක්වා පමන වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ.
- මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර්. (2.0-2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
- මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු වේ.

අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග:

මුහුදු ප්‍රදේශය සඳහා:

- හෙට (21) දින සවස් කාලය වන තුරු උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

මෙය මෙම පද්ධතිය සම්බන්දයෙන් නිකුත් කරනු ලබන අවසාන නිවේදනයයි.